

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ මහත් වූ හික්ෂු සම්භයක් පිරිවරාගෙන කොසොල් රටෙහි සැරිසරණ අතර කේසපුත්ත නම් කාලාම ගෝත්‍රිකයන්ගේ නියම් ගමට වැඩි සේක. කේසපුත්ත වැසි කාලාමයන්ට බුදුරජාණන් වහන්සේ තම නියම් ගමට වැඩි බව ආරංචි විය. එසේ ම උන්වහන්සේ අරහං ආදි ගුණයන්ගෙන් පිරිපුත් උතුමෙක් ය යන ගුණ කිරීතිය ද ඔවුනට අසන්නට ලැබේ. ඒ නිසා එබදු උතුම් රහත් කෙනෙකුන් දක්නට යායුතු යැයි ඔවුනු සිතුහ. අනතුරුව එතෙක් බොද්ධයන් නොවූ කාලාමයේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ තමතමන්ගේ ගුද්ධාවේ හක්තියේ ප්‍රමාණයට වැදුම් පිදුම් ආවාර සමාවාර දක්වා එකත්පසේව හිඳ ගත්හ.

එසේ හිඳ ගත් කාලාමයේ බුදුරඟුන්ට මෙසේ සැලකර සිටියන්. ස්වාමීනි විවිධ මහණ බමුණේය් මේ කේසපුත්තයට පැමිණෙනි. ඒ හැම කෙනෙක් ම තමතමන්ගේ මතවාදය ආගම හෝ දරුණය ම නිවැරදියැ සි පුවා දක්වති. අනුන්ගේ ආගම දරුණ සියල්ල වැරදියැ සි අසත්‍යයැ සි හෙළා දකිනි. ස්වාමීනි, මේ හේතුව නිසා මොවුන්ගෙන් කටරෙක් ඇත්ත කියත් ද? කටරෙක් බොරු කියත්දයි අපට ඇතිවන්නේ සැකයකි.

ඊට පිළිතුරු දෙන බුදුරජාණන් වහන්සේ "අලං හි වො කාලාමා කඩ්ඩිතුං අලං විවිකිවිෂ්තුං, කඩ්ඩිනියේ ව පන වො යානෙ විවිකිවිතු උප්පන්නා, එථ තුම්හේ කාලාමා මා අනුස්සවෙන, මා පරම්පරාය, මා ඉතිකිරාය, මා පිටකසම්පදානෙන, මා තක්කහෙතු, මා නයහෙතු, මා ආකාරපරිවිතක්කෙන, මාදිවිධිනීංකානක්බන්තියා, මා හඩ්බරුපතාය, මා සමණේ නො ගරුති" කාලාමවරුනි, ඔබ සැක කිරීම සාධාරණය. ඔබට සැක ඇති විතිබෙන්නේ සැක කළ යුතු තැනා ම ය. කාලාමයෙනි, මෙය අසන්න, ඔබ (මා අනුස්සවෙන) කටකතාවෙන් ඇසු නිසා හෝ (මා පරම්පරාය) පියපුතු පරපුරෙන් හෝ ගුරු පරපුරෙන් ආ නිසා හෝ (මා ඉතිකිරාය) මෙය මෙසේ විළුදි කියා හෝ (මා පිටකසම්පදානෙන) අපගේ දහම් පොත පතට ගැලපේ කියා හෝ (මා තක්කහෙතු) මෙය තර්කානුකුල යැයි කියා හෝ (මා නයහෙතු) නයාය ධර්මයන්ට ගැලපේ කියා හෝ (මා ආකාර පරිවිතක්කෙන) පෙනෙන ආකාරයට නම් මෙය නිවැරදි යැයි කියා හෝ (මා දිවිධිනීංකානක්බන්තියා) අප පිළිගත් දාල්වියට ගැලපේය කියා හෝ (මා හඩ්බරුපතාය) මෙය මෙසේ විය හැකිය කියා හෝ (මා සමණේ නො ගරු) මේ ගුමණයන් වහන්සේ අපේ ගුරුය ඒ නිසා මහු කියන දේ පිළිගත යුතුය කියා හෝ කිසිවක් නොපිළිගන්න.

"යදා තුමෙන කාලාම අත්තාව ජානෙයාථ, ඉමෙ ධමමා අකුසලා, ඉමෙ ධමමා සාවහ්‍ය, ඉමෙ ධමමා වික්‍රුතුගහිතා, ඉමෙ ධමමා සමත්තා සමාධිනානා අහිතාය දුක්කාය සංවත්තනතිති. අථ තුමෙන කාලාමා පර්හෙයාථ" කාලාමයෙනි, මේ ධර්ම අකුසලය, මේ ධර්ම වැරදි සහගතය, මේ ධර්ම නුවණුත්තන් විසින් ගරහන ලද්දේ ය. මේ ධර්ම පිළිගෙන පිළිපැදීම් අහිත පිණිස දුක් පිණිස පවතියයි යම් විටක ඔබට ම වැටහේ නම් ඒවා අත්තරින්න. දුරුක්තරන්න.

කාලාමයෙනි, ඔබ සිතන්නේ කුමක් ද? ලෝහය පුරුෂයාගේ සිත තුළ ඉපදීම ඔහුට හිත පිණීස පවතී ද? අහිත පිණීස පවතී ද? (ස්වාමීනි, අහිත පිණීස පවතින්නේ ය) ලෝහයෙන් යුතු ලෝහයට යටත් වූ සිත් ඇති පුද්ගලයා ප්‍රාණසාත අදත්තාදාන පරදාරසේවන මූසාවාද ආදිය කරයි නම්, අනුනුත් රට පොලුඩුවයි නම්, එය ඔහුට බොහෝ කාලකට අහිත පිණීස දුක් පිණීස පවතිනවා නොවේ ද? (එසේ ය ස්වාමීනි)

කාලාමයෙනි, ඔබ කෙසේ සිතන්නහු ද? ද්වේෂය පුද්ගලයාගේ සිත තුළ ඇති වීම ඔහුට හිත පිණීස පවතී ද? අහිත පිණීස පවතී ද? (ස්වාමීනි, අහිත පිණීස පවතින්නේ ය) කාලාමයෙනි, ද්වේෂයෙන් යුතු ද්වේෂයට යන්ට වූ සිත් ඇති පුද්ගලයා ප්‍රාණසාත අදත්තාදාන පරදාර සේවන මූසාවාද ආදිය කරයි නම්, අනුනුත් රට පොලුඩුයි නම් ඔහුට එය දිග කළක් අහිත පිණීස දුක් පිණීස පවතිනවා නොවේ ද? (එසේ ය ස්වාමීනි)

කාලාමයෙනි, ඔබ කුමක් සිතන්නහු ද? මෝහය පුරුෂයාගේ සිත තුළ ඉපදීම ඔහුට හිත පිණීස පවතී ද අහිත පිණීස පවතී ද? (ස්වාමීනි, අහිත පිණීස පවතින්නේ ය) කාලාමයෙනි, මෝහයෙන් යටපත් මෝහ සහගත සිත් ඇති පුද්ගලයා ප්‍රාණසාත අදත්තාදාන පරදාරසේවන මූසාවාද ආදිය කරයි නම් හෝ අනුනුත් රට පොලුඩුයි නම් හෝ එය ඔහුට අහිත පිණීස දුක් පිණීස පවතිනවා නොවේ ද? (එසේ ය ස්වාමීනි)

කාලාමයෙනි ඔබ කුමක් සිතන්නහු ද? මේ ලෝහ ද්වේෂ මෝහ සහ ප්‍රාණසාතාදී ධර්මයන් කුසල් ද අකුසල් ද? ස්වාමීනි අකුසල් ය. වැරදි ද? තීවැරදි ද? (ස්වාමීනි වැරදියි) නුවණුත්තන් විසින් පසසන ලද්දේ ද ගරහන ලද්දේ ද (ස්වාමීනි, ගරහන ලද්දේ ය) මේ ධර්මයන්ගෙන් යුක්ත වීම ඒ ක්‍රියා සිදු කිරීම අහිත පිණීස දුක් පිණීස පවතිනවා ද? නැද්ද? ඒ ගැන ඔබේ අදහස කුමක්ද? (ස්වාමීනි, ඒවායින් යුක්ත වීම ඒවා ක්‍රියාවන් සිදු කිරීම අහිත පිණීස දුක් පිණීස පවතින්නේ ය යනු අපේ අදහසයි.)

කාලාමයෙනි, යමක් කටකතාවෙන් පරම්පරාවෙන් ආරංචියෙන් පොනේ තිබුණු පමණින් තරක හේතුවෙන් න්‍යාය හේතුවෙන්. හර යැයි පෙනෙන පමණින් තම මතයට ගැළපෙන පමණින් පිළිගත වූ කෙනෙකු කි පමණින් ගුරුවරයා කි පමණින් වත් නොපිළිගත යුතු ය. යම් විටක මේ ධර්ම අකුගලය, වැරදි සහගතය ඒවා ඇතිවිම රට අනුව ක්‍රියා කිරීම බොහෝ කල් අහිත පිණීස දුක් පිණීස පවතින්නේ යැයි ඔබට ම වැටහේ නම් ඒ ධර්ම දුරු කරන්න යැයි මා වදාලේ මේ තීසා ය.

එසේ ම කාලාමවරුනි, කිසිවක් කටකතා ආදියෙන් නොපිළිගන්න. යම් ධර්මයන් පිළිබඳව මේ ධර්ම කුසල් ය තිවරදි ය, නුවණුත්තන් විසින් පසසන ලද්දේ ය. ඒවායින් යුක්ත වීම ඒ අනුව ක්‍රියා කිරීම හිත පිණීස සැප පිණීස පවතී යැයි ඔබට ම වැටහේ නම් ඒවා වැඩි දියුණු කරගෙන වාසය කරන්න.

කාලාමයෙනි, කුමක් සිතන්නහු ද අලෝහය පුද්ගලයාගේ සිතේ ඇති වීම හිත පිණීස පවතී ද අහිත පිණීස පවතී ද (ස්වාමීනි, හිත පිණීස පවතින්නේ ය.)

අද්ධේෂය පුද්ගලයාගේ සිත තුළ පැවතීම හිත පිණිස පවතින්නේ ද අහිත පිණිස පවතින්නේ ද (ස්වාමීති, හිත පිණිස පවතින්නේ ය.)

අමෝරය පුද්ගලයාගේ සිත තුළ පැවතීම හිත පිණිස පවතින්නේ ද අහිත පිණිස පවතින්නේ ද (ස්වාමීති, හිත පිණිස පවතින්නේ ය.)

ලෝහයෙන් ද්වේෂයෙන් මෝහයෙන් තොර ඒවාට යටත් නොවුණු ඒවාට හසු නොවූ සින් ඇති පුද්ගලයා ප්‍රාණසාත අදත්තාදාත කාම මිච්චාවාර මුසාවාද අදිය නොකරයි නම් අනුනුත් රට යොමු නොකරයි නම් එය මහුට බොහෝ කල් සිත සුව පිණිස පවතින්නේ නොවේ ද? (එසේ ය ස්වාමීති,) කාලාමයනි ඔබ කුමක් සිතන්නහු ද එසේ නම් මේ අලෝහ ආදි ධර්ම කුසල් වේ ද අකුසල් වේ ද? (ස්වාමීති, කුසල් ය.) වැරදි වේ ද? නිවැරදි වේ ද? (ස්වාමීති, නිවැරදි ය.) තුවණුත්තන් විසින් පසසන ලද්දේද ද ගරහන ලද්දේ ද? (ස්වාමීති, පසසන ලද්දේ ය.) එයින් යුත්ත වීම ඒ අනුව ක්‍රියාවෙන් සම්පූර්ණ කිරීම හිත සුව පිණිස පවතී ද නැදේද? ඒ ගැන ඔබේ අදහස කුමක් ද? (ස්වාමීති, ඒවායින් යුත්ත වීම ඒවා ක්‍රියාවෙන් සම්පූර්ණ කිරීම හිත පිණිස සුව පිණිස පවතී යනු අපේ අදහසයි.) කාලාමයනි, කිසිවක් කටකතා ආදි දස ආකාරයෙන් නොපිළිගන්නා ලෙසන් යමක් කුසල් ය නිවැරදි ය තුවණුත්තන් විසින් පසසන ලද්දේ ය ඒවායින් යුත්ත වීම ඒවා ක්‍රියාවෙන් සහිත්ම හිත සුව පිණිස පවතී යැයි ඔබට ම වැටහේ නම් පමණක් පිළිගෙන වැඩි දියුණු කරන්නැයි මා වදාලේ මේ නිසා ය.

කාලාමයනි, මෝහේ ඒ ආර්ය ග්‍රාවකයා දැඩි ලෝහය ව්‍යාපාදය දුරු කොට මෝහයෙන් මුලා නොවී සිහිකල්පනාවෙන් යුතුව. මෙමත් සහගත සිතින් කරුණා සහගත සිතින් මූදිතා සහගත සිතින් හෝ උපේක්ෂා සහගත සිතින් උතුර දකුණ නැගෙනහිර බස්නාහිර යන සිවු දිසාවට ද උඩයට සරස යන සැම දෙස ද යනුවෙන් ලෝකයේ කෙළවර දක්වා ම සියලුන් තමා භා සමව සලකා පුලුල් වූ මහත් වූ අප්‍රමාණ වූ අවෙටි නිදුක් වූ සිත පත්‍රවාගෙන වාසය කරයි. කාලාමයනි, එසේ අවෙටි වූ අහිසක වූ නොකිලි සින් ඇති මෙබදු පිරිසිදු සින් ඇති ආර්ය ග්‍රාවකයා මෙලොවදීම අස්වැසිල් හතරක් ලබයි.

1. යම් හෙයකින් පරලොවක් තිබේ නම් හොඳ නරක කර්මවල එල්ලිපාක තිබේ නම් මම ඒ කාන්තයෙන් මරණින් මතු සුගති ලෝකයක උපදින්නෙම්'යි යන්න පළමුවන අස්වැසිල්ලයි.
2. යම් හෙයකින් පරලොවක් නැත්තම්, හොඳ නරක කර්මවල එල්ලිපාකයක් නැත්තම් මම මෙලොවදී වෙටරයෙන් තොර පිඩාවලින් තොර දුකින් තොර සුවපත් ජ්විතයක් ගත කරන්නෙම්'යි යනු වන අස්වැසිල්ලයි.
3. යම් හෙයකින් සිතා මතා කරන ක්‍රියාවකින් පාපයක් සිදුවේ නම්, කිසිවක් පිළිබඳ මගේ පවිතු සිතක්වත් නැත. සිතා මතා පවි කිරීමක් කිසිසේත් නැති මට පවි සිදුවන්නේ කෙසේ ද යනු තුන්වන අස්වැසිල්ලයි.

4. යම් හෙයකින් නරක ක්‍රියාවක් කළත් පවි සිදු නොවේ නම්, කිසිසේත් නරක ක්‍රියා නොකරන මම නරක දේ කළුත් පවි සිදු වේය, නරක දේ කළත් පවි සිදු නොවේය යන දෙයාකාරයෙන් ම වරදට නොවැවෙන පිරිසිදු වූ ජ්විතයක් ගත කරන්නෙක් බව මට දැනේ යනු සිව්වන අස්වැසිල්ලයි.

මේ දේශනාව අවසානයේ දී කාලාමයේ මෙබඳ තුවණීන් කටයුතු කරන ආර්ය ග්‍රාවකයා අන්තිමේ දී මේ අස්වැසිල් හතර ලබන බව පිළිගත් හ. එයින් බුදුරඳන් කෙරෙහි පැහැදුණු මුවහු තෙරුවන් සරණ ගිය උපාකයේ බවට පත් වූහ.

සමාලෝචනය

කාලාම සූත්‍රයේ ප්‍රධාන අංශ පහකි.

01. යමක් පිළිගැනීමට එක ම පදනම නොවිය යුතු කරුණු දහය.

කටකතාව පරම්පරාවෙන් පැවතීගෙන ඒම ආදි මෙම ආකාර දහය ලොව මිනිසුන් සාමාන්‍යයෙන් යමක් පිළිගැනීමට හේතු කරගත්තා කරුණු ය. බුදුරජාණන්වහන්සේ වදාරන්නේ මෙම කරුණු දහය ම නිත්‍ය නිවරදි ක්‍රමය විය නොහැකි බවයි. ඒවායේ වැරදීම් බොහෝ තිබිය හැකි ය. ඒ නිසා කිසිවිටකත් ඒ දහය පදනම් කරගෙන පමණක් මෙලොව පරලොව දියුණුව හෝ නිවත වැනි දේ පිළිබඳ නිගමනයට නොඩින ලෙස ය.

02. යමක් හරද වැරදි දැයි නිගමය කළ යුතු ක්‍රමය

අප විසින් ඕනෑම දෙයක් හරද වැරදි දැයි නිගමනය කිරීමේ දී අංශ හතරකින් ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුය. එනම්,

- එය කුසල් ද අකුසල් ද?
- හරද වැරදි ද?
- එය තුවණුත්තන්ගේ පැසසුමට ලක්වේ ද ගැරහුමට ලක් වේ ද?
- ඒවා සිතීම කීම හෝ කිරීම හිත පිණීස පවතී ද අහිත පිණීස පවතී ද? යනුවෙනි.

03. එම කාරණා හතර දැන ගැනීමට පාදක වන ප්‍රමිති

යමක් කුසල් ද අකුසල් දැයි දන ගැනීමට රට පදනම් වන වේතනාව සැලකිය යුතු ය. අකුසලය පිළිබඳ ප්‍රධාන වේතනා තුනකි. ලෝහය ද්වේෂය මෝහය යනුවෙනි. ප්‍රාණසාකාදිය ඒ අකුසල වේතනා නිසා සිදුවන අකුසල ක්‍රියාවන් ය. යමක් කුසලයක් නම් එයට අලෝහ අදෝස අමෝහ වේතනා මුළු වී තිබිය යුතු ය. ඒ වේතනා ඇති විට ප්‍රාණසාකාදී දී අකුසල් නොකරයි. කරන්නේ කුසල් පමණි. මේ බව වටහා ගෙන අකුසල වේතනාත් අකුසල ක්‍රියාත් දුරට කළ යුතු ය. කුසල වේතනාත් කුසල ක්‍රියාත් දියුණු කළ යුතු ය.

04. සතර බුජම විහරණ

මෙසේ වෙනතාවෙන් හා ක්‍රියාවෙන් පිරිසිදු වූ ආර්ය ග්‍රාවකයා හවාග්‍රය දක්වා සඳිසාවේ ම සියලු සත්ත්වයන් කෙරෙහි මෙත්තා කරුණා මුදිතා උපක්ඛා යන බැමයන්ගේ න් මහත්සේ පැතිර හිය ප්‍රාථ්‍යාචාර පැතිර හිය බුජම විහාර සිතින් වාසය කරයි.

05. අස්වැසිලි හතර

මෙසේ ආචාර තියාට යම් යම් ආගම් මතවාද මිල්‍යා දැංච්‍රී නොපිළිගෙන මෙහි කියන ලද අයුරින් ධර්මානුකුලව පිළිගත හැකි දේ පමණක් පිළිගෙන අකුසලයෙන් වැළකී කුසලය දියුණු කොට සියලු සතුන් කෙරෙහි සිවි ඉඩ විහාරයෙන් වාසය කරන ප්‍රද්‍රේශලයාට අන්තිමේ දී අස්වැසිලි හෙවත් සැනසිලි දායක සිතුවිලි හතරක වාසිය ලැබෙන්නේ ය.

01. පරලොවක් තිබේ නම් හොඳ කර්මවලට හොඳ විපාක ලැබේ නම් තමා අනිවාර්යයෙන් සුගතියට යන බවත්.
02. පරලොවක් නැත්තාම් හොඳ නරක කර්මවල විපාකත් නැත්තාම් හොඳින් ජීවත් වන තමා මෙලොට සුවෙන් සිටින බවත්.
03. පව් කිරීම කියා දෙයකුත් රට දුක් විපායකත් තිබෙනම් පව් නොකරන තමාට දුකක් විදින්නට සිදු නොවන බවත්.
04. පව් කළත් නරක විපායක් නැත්තාම් පව් නොකරන තමා එකවර අතින් බැලුවත් පිරිසිදු කෙනෙක් බවත් ය.

අවසානයේ කි අස්වැසිලි හතර මෙලොට පරලොට හෝ හොඳ තරක විශ්වාස කරන නොකරන කාහට වුවත් නරකින් ඇත්ව හොඳ ජීවිතයක් ගත කිරීමේ වැදගත් කම හෝ අවශ්‍යතාවත් උගෙන්වයි. කියා දෙයි. ඒ නිසා මෙය ආගම් අදහන නො අදහන කාට වුවත් ප්‍රයෝගන දහමකි. ඒ සියලු දෙනා අව්‍යාධයෙන් බලාපොරොත්තු වන්නේ සුවසේ ජීවත් වී සතුවූ සිතින් මිය යන්නට ය. එය සැබැවික් කළ හැකි වන්නේ මේ සුතුයේ ඉගැන්වූ පිළිවෙතට කටයුතු කළුවත් පමණි. එසේ නැති කිසිවෙකුට මේ අස්වැසිල්ල ලැබෙන්නේ නැතු. මේ දහම ඉතා අපුරුවට අලගියවන්න මුකවෙටි කවියා සුභාමිතයේ දී පවසන්නේ මෙසේ ය.

| | |
|------------------------------|------|
| අැතක් නැතක් පරලොට සුදුනෙනි | මහත |
| හලොත් යෙහෙකි පවිකම් නොතබා මැ | සිත |
| නැතෙකාත් ඒ පරලොට ඉන් වන අවැඩ | නැත |
| අැනොත් නැතැයි පව් කළහට වේ | විපත |

අභ්‍යාස

01. යමක් පිළිගැනීමට එකම පදනම නොවිය යුතු කරුණු දහය පිළිබඳ විස්තරයක් කරන්න.
02. කාලාම සුතුයේ සඳහන් ප්‍රද්‍රේශයෙක් මෙලොටදී ලබන අස්වැසිල්ල පිළිබඳ සටහනක් ලියන්න.